

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තවලම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට තවලම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තා ව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුණුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වෙනත් ඉන්වෙන්ට්‍රි භාණ්ඩවල වටිනාකම රු.143,712 ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ඉන්වෙන්ට්‍රි භාණ්ඩවල වටිනාකම දෙවරක් සටහන් වීම නිවැරදි කළ යුතුය.
(ආ) 2022 හා 2023 වර්ෂයන්ට ආදාළව සමාලෝචිත වර්ෂයේ ලැබී තිබුණු රු.මිලියන 4.03 ක් වූ මුද්දර ගාස්තු ආදායම වර්ෂයේ ආදායම් ලෙස ගිණුම් ගත කර තිබුණු අතර, 2015 හා 2016 වර්ෂයන්ට අදාළව ලැබිය යුතු මුද්දර ගාස්තු ලෙස හඳුනාගෙන තිබුණු එකතුව රු.මිලියන 3.16 ක මුදල ගිණුම්වල ලැබිය යුතු ශේෂයක් ලෙස දක්වා නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	උපවිත පදනම මත ගිණුම් තැබීම් කළ යුතුය.
(ඇ) මගී ආවරණය ඉදිකිරීමේ කර්මාන්තය වෙනුවෙන් ලැබී තිබුණු රු.333,393 ක මුදල හා එම කර්මාන්තයේ රු.322,638 ක වියදම පිළිවෙලින් ප්‍රාග්ධන ආධාර හා ප්‍රාග්ධන වියදම් ලෙස දක්වා නොතිබුණි.	විගණන නිරීක්ෂණය සමඟ එකඟවන බව.	ප්‍රාග්ධන ආධාර හා ප්‍රාග්ධන වියදම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

- (ඇ) 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාස ඉදිරියේදී නිවැරදි ආදායම් නිවැරදිව වෙනුවෙන් ලැබිය යුතු රු.282,924 ක කිරීමට කටයුතු කරන හඳුනාගෙන ගිණුම්ගත උසාවි දඩ මුදල, සමාලෝචිත වර්ෂයේ බව. කළ යුතුය.
- ආදායම් ලෙස සටහන් කිරීම නිසා, වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

- | | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|-----|--|---|---|
| (අ) | සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයන් 04 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.394,404 ක වෙනසක් පැවතුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව | වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය . |
| (ආ) | ස්ථාවර වත්කම්වල වටිනාකම ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුමට හා ප්‍රාග්ධනයට ආධාර මගින් දායක වීමේ ගිණුමට සමාන විය යුතු වුවත් රු.92,879 ක වෙනසක් විය. | දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන වෙනසක් බවත් වෙනසට හේතු සොයා නිවැරදි කරන බව. | වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය. |

1.6.3 අවිනිශ්චිත ගිණුම

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| 2013 වර්ෂයේ සිට නිරවුල් නොවී ඉදිරියට එමින් පවතින රු.16,477 ක අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි. | 2013 වර්ෂයට පෙර වර්ෂ වලට අදාළ ලේඛන පැහැදිලිව නැති බැවින් නිරවුල් කිරීම ගැටළු සහගත බවත් ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | අවිනිශ්චිත ගිණුමේ ශේෂය කඩිනමින් නිරවුල් කළ යුතුය. |

1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතු වටිනාකම රු.83,371 ක් වූ ගිණුම් ශේෂ 04 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය. | වසර 10 කට වැඩි නිරවුල් නොවූ ශේෂ කපා හැරීම සඳහා ආණ්ඩුකාරතුමා වෙත යොමු කොට ඇති බව හා තීරණය ලද පසු නිවැරදි කරන බව. | ගිණුම් විෂයන්ට අදාළ ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා අදාළ උපලේඛන විගණනයට ඉදිරිපත් කළ යුතුය. |

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය	
ආදියට යොමුව			
1987 අංක 15 දරන	සභාවේ සියළුම දේපල	මෙම ඉඩම් සභාව සතු	පනතේ
ප්‍රාදේශීය සභා පනතේ	පරිපාලනය කර ඒවායේ	බව හඳුනාගෙන තිබුණ	විධිවිධාන
17(3) වගන්තිය	ආදායම් පනතේ කාර්යයන්	ද බොහෝ ඉඩම් ලිං	ප්‍රකාරව කටයුතු
	සඳහා උපයෝගී කරගත යුතු	පිහිටි කුඩා ඉඩම්	කළ යුතුය.
	වුවත්, ඊට අනුකූල නොවන	බැවින් වෙනත්	
	පරිදි සභාව සතු ඉඩම් 31 ක්	කාර්යයන් සඳහා	
	නිශ්කාර්යව පැවතුණි.	යොදාගත නොහැකි	
		බව.	

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.79,904 ක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.324,491 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
(i) වරිපනම් හා බදු	රු. 654,479	රු. 719,958	රු. 818,610	රු. 153,601	රු. 639,840	රු. 666,734	රු. 716,150	රු. 252,252	
(ii) කුලී	4,699,790	1,859,771	1,884,091	94,171	4,162,190	2,011,045	2,144,711	118,491	
(iii) බලපත්‍ර ගාස්තු	422,800	405,394	405,394	8,800.00	395,780	541,969	541,969	8,800	
(iv) වෙනත් ආදායම්	4,267,500	5,404,496	5,404,496	6,000.00	2,236,500	4,658,677	4,658,677	6,000	
	<u>10,044,569</u>	<u>8,389,619</u>	<u>8,512,591</u>	<u>262,572</u>	<u>7,434,310</u>	<u>7,878,425</u>	<u>8,061,507</u>	<u>385,543</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ මුළු ආදායම රු.385,543 ක් වූ අතර වර්ෂය අවසානයට එය රු.262,571 ක ශේෂයක් විය.	මෙම හිඟ ශේෂය නඩු පවරා අය කර ගැනීමට කටයුතු කර ඇති බව.	හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි උචිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දින වන විට පරිසර බලපත්‍ර ලබා ගතයුතු ආයතන 32 ක් බලපත්‍ර ලබා ගෙන නොතිබුණු අතර, ආයතන 04 ක් බලපත්‍ර අළුත් කර නොතිබුණි. එමෙන්ම බලපත්‍ර ගාස්තු වශයෙන් රු.202,500 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.135,000 ක් සභාවට අහිමි වී තිබුණි.	මේ වසර තුළ සියළුම කර්මාන්ත සඳහා බලපත්‍ර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.	පරිසර පනත ප්‍රකාරව පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත සඳහා කඩිනමින් එම බලපත්‍ර ලබා දීමට කටයුතු කළ යුතුය.
(ඇ) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,171,628 ක් හා මුද්දර ගාස්තු රු.25,581 ක් විය.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව	සත්‍ය වශයෙන් අය විය යුතු ශේෂ හඳුනාගෙන අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කසළ කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණු අතර දිරන හා නොදිරන වශයෙන් මාසිකව එකතු වන කසළ, පොළ භූමියේ පිටුපස ඇති කොටසක වල දැමීම සිදු කර තිබුණි.	කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය ඉඩමක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරමින් පවතින බව.	කසළ කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2014 වර්ෂයේ ලැබී තිබුණු පිරිවැය රු.මිලියන 6.39 ක් වූ කැබ් රථය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. 2022 වර්ෂයේදී මෙම කැබ් රථයට සම්පූර්ණයෙන් අලාභ හානි සිදු වී තිබුණු නමුත් 2024 දෙසැම්බර් 31 දින තෙක් අනතුරට අදාළව රක්ෂණ වන්දි ලබාගෙන නොතිබුණු අතර සිදුව ඇති අලාභය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	රක්ෂණ වන්දිය ලබා ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සිදු කර ඇති බව.	කැබ් රථය සභාව වෙත පවරා ගෙන ස්ථාවර වත්කම්වලට ඇතුළත් කිරීමට හා රක්ෂණ වන්දි ලබා ගැනීමටත් අදාළ පාර්ශ්වයන්ගෙන් සිදුව ඇති අලාභය අය කර ගැනීමටත් කඩිනමින් කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2014 වර්ෂයේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලද රු.මිලියන 2.66 ක් වටිනා ට්‍රැක්ටරයේ එන්ජිම 2016 වර්ෂයේ සිට අක්‍රිය තත්ත්වයේ පැවතුණ අතර, කි.මි.1000 ට අඩු ප්‍රමාණයක් පමණක් ධාවනයේ යොදවා තිබුණි.	නඩත්තු කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වූයේ නඩත්තුව සඳහා විශාල වියදමක් වැය වීම හා ඒ සඳහා සභා අරමුදලේ ප්‍රමාණවත් මුදලක් නොමැති බව.	ට්‍රැක්ටරය අළුත්වැඩියා කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ යුතුය.